



තරම
8

මුණ්දාම තවணී ප්‍රේෂ- 2023 (2024)

පාටම: ස්‍යාඛාතාරමුම ඉත්‍රකළවියුම

විශිෂ්ටකள්

පශ්චත් 1

- | | | | | | | | | | |
|--------------|------------------|--------------------|-----------------------|----------|----------|------|------|------|-------|
| 1) 4 | 2) 3 | 3) 4 | 4) 3 | 5) 2 | 6) 4 | 7) 4 | 8) 1 | 9) 4 | 10) 3 |
| 11) කළේසියාම | 12) කර්පප්පෙයිල් | 13) පුම් අතිර්ස්සි | 14) නින්දා ප්‍රස්ථාපා | 15) වේගු | 16) සාරි | | | | |
| 17) පිශ්චී | 18) පිශ්චී | 19) සරි | 20) සරි | | | | | | |

පශ්චත් 11

1. ස්‍යාඛාතාරත්තිල ජෙව්වාක්‍රු ජෙව්වාත්තුම කාරණිකාලීන් තමතු කට්ටුප්පාට්දූරුකුන් වෙත්තිරුප්පතන් මූලම තමතු ආරෝක්කියත්තෙහි මෙම්පැඩුත්තික කොළඹවත්තුකාන ඇඟ්‍රෑලෙ මක්කගුණක්කුප් පෙන්වුකිරීමුක්කුම සෙයාර්පාටේ ආරුම්.
2. කුඩාවකාල වෙශ්‍රාක්කි තොටුකාලීල මූලම, ස්‍යාඛාතාර කුඩා න්‍යු වෘත්තිකාල, වෙත්තිය මුකාම නැත්තුතුත්තුල, සෙයාර්පාට පාටම ප්‍රස්ථාපන පාට්සාලා වෙත්තිය පරිසිභාතානී, පාට්සාලා ප්‍රස්ථිකිස්සා සෙවා න්‍යුප්පීනා වෙශාල තිෂ්ටම, පාට්සාලා ස්‍යාඛාතාර මතිප්පී
3. 1. බිජායාට්ටු ඕනෑම ස්‍යාඛාතාර නැත්තුවත්තුකෙන ඉග්‍රාවක්කප්පාට් ඔමුක්ක තෙත්තිරුප්පතන් වෙත්තිමුණු එන්පැඩුම්
2. විතිමුහුරුකාල මතිත්තුත්තුල, ත්‍රේප්පාවකාල මතිත්තුත්තුල, එතිරැණියානීර මතිත්තුත්තුල, පාර්ශ්වයාලාර්කාල මතිත්තුත්තුල, පෙයින්වුවිප්පාලාර මතිත්තුත්තුල
3. බිජායාට්ටු නිශ්චිත පාත්‍රකාක්කප්පාටුම්, ස්‍යාඛාතාර පාත්‍රකාක්කප්පාටුම්, මුරුණ්පාටුකාල ත්‍රේප්පත්තු ලිලුකාවාත්තු, නැත්ප්‍රව විරුත්තියාත්තු, ඔර්ඩුමෙම අතිකරිත්තුත්තුල, බෙව්වු තොල්වි සම්මාක බුද්ධාල
අුණ් පෙන් අුණ් පෙන් අුණ් පෙන්
3) 1. තැටු : 2kg 1kg පැටු : 800g 600g ගුණ්‍ය : 7.26kg 4kg
2. සක්ති, වෙකම්, ගැනීමුම තන්මෙ
3. ගුණ්‍ය ඉංජිනේරුකාලීල ප්‍රාග්ධන මාත්තිරුම නිශ්චාක ප්‍රාග්ධන වෙත්තිරුකිරීමෙන් පෙරුවිරුල මර්ඩුම් සිරු බිරුල ආතාර විරුලකාල මර්ඩුය මුණ්‍ය විරුලකුණුම සර්ඩු විරින්තතාකාවම් ගුණ්නොත්තු තාන්කුම් බැංකාලියා වෙත්තිරුකිරීමෙන් සරියාල මුහුරුයා පිශ්චී ගුණ්නොත්තු නාඩිකුම් ක්‍රීඩු තොබින් මේතු 45 පාකා කොණ්ත්තිල වෙත්තු මණික්කාටුප් පක්කතාල ඉයර්ත්ත වෙන්නුම්
- 4) 1. බෙංලප්පාටුකු, බුරුත්සි, මණ්සරිවු, ස්‍යාඛාතාර, පුම් අතිර්ස්සි, කුඩාවලි, යුත්ත නිශාලමය (පක්කම 169 පාටප්ප්‍රත්තකම්)
2. නාම වාමුම සුමුක තුළුවුක්කුට්ප නැත්තු කොළඹවිතේ ආරුම්
3. පිශ්ච කරුත්තුකාල ජෙව්මැඩුත්තුල, නැත්ප්‍රවුවුත්තුල, තනතු කරුත්තුකාල ජෙව්මැඩුත්තුල, පිශ්ච කරුත්තුකාල අවර්කාලීන් නැත්තිත්තු මූලම කණ්නතිත්තුල
4. තාය කුඩ්නීර පයන්පැඩුත්තුල, ඉංජින්‍යාය පෙන්න් (BMI), පොතෙහ පොරුන් පාවනයාවිලිරුත්තු විශාලියා නැත්තු නෙරුක්කින් තාය මූලම කුඩ්නීර ත්‍රේප්පත්තුල
5) 1. මිත්‍යම මර්ඩුම් ස්‍යාඛාතාර නාර් තාන්කුතිත්තුන, තැස්කාලීන් තාන්කුතිත්තුන, තැස් වෘත්ත, තෙත්තිරුම තන්මෙ, ඉත්‍රක්කාට්මෙප්පා (ඉත්‍ර කොළඹාවාව)
2. ඉංජින් මුද්‍රුප්පාට්තිකාලීන් තුනෙනයාත්තුන නැත්තුප්පාට්තිකාලීන් පොතු පර්ත්ත විශ්චීල අභ්‍යන්තර මෙයි කොළඹාක්කායි ත්‍රේප්පත්තු ආරුම්
3. තැස්නාර් විරුත්තියාත්තුයා, සක්ති බිරුය මුහුරුවාත්තුයා, කුඩාව ත්‍රේප්පත්තිල සිංහප්පාක සෙයාර්පාටුකාල මෙයි කොළඹාල, එන්ප් ඉත්‍රතියාත්තුල, තොය නිශ්චිප සක්ති කිශාත්තිත්තුල
6) 1. ත්‍රේමර විපත්තෙතාන්තින පොතු අල්ලතු අන්ත්තමොන්‍යා බුද්ධාලු පොතු වෙත්තිය ඉත්තාවිය පෙන්වුකිරීමුක්කාට්කාප්පාට්ම වරු වෘත්තිකුම ඉත්තාවි ආරුම්
2. ස්‍යාඛාතාර පෙන්වුකිරීමු, තොය නිශාලමය පාත්‍රකාත්තුල, තොය නිශාලමය පාත්‍රකාතාරමාකාමලිරුක්ක ඉත්තාවි
3. මුතහුතාවි ප්‍රස්ථාව අර්ථාව, පොරුමාම, අවතාරන්, තුනිවා, එල්ලොරාරායා මතිකුම්තන්මෙ (පක්කම 188)
- 7) 1. කර්පන්තු :- පණිත්තිත්තිල, පෙන්වුකිරීමෙන් මාකාණම්කාත්තිල
2. බැංක් පෙන්වන්තු :- ප්‍රස්ථාත කට්ටුප්පාට්තිත්තිල, පාත්‍රස සෙයාර්පාටු, තාක්කාත්තිල, තුළුත්තිල, පෙන්වුකිරීමුක්කායිත්තිල
3. කාඩ්පන්තු :- සොට්ඩ් ජෙව්වාල, ඉත්තාත්තිත්තිල, කට්ටුප්පාට්තිත්තිල, තැලෙයාල ආඩ්තිත්තිල, ඉංජින් නිශාලමය මතිකුම්තන්මෙ